


# ජීවිතයේ සාර්ථකත්වයට ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නීතිය (Positive thinking & Law of attraction)

අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් තරමකට භාවනාමය සම්බන්ධයක් තියෙන මනෝවිද්‍යාත්මක දේවල් කීපයක්. මගේ ජීවිතේ අසාර්ථකයි , මම දුප්පත් , මම අවාසනාවන්තයි කියල හිතෙනවාම, දවසේ වැඩි වෙලාවක් සතුටින් නොඉද දුකෙන් තරහෙන් ඉන්නවාම, ජීවිතේ ප්‍රශ්න වලින් පිරිලනම්, ජීවිතේ විදිනවට වඩා විඳිනවාම මේ පොස්ට් එකේ තියෙන දේවල් කරලා බලන්න දවස් දෙක තුනකින්ම හරිම සතුටුදායක වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. මේ දේවල් භාවිත කිරීමෙන් ජීවිතේ සාර්ථකත්වය ඉක්මනින් ලගා කරගන්න පුළුවන්. අපේ ජීවිතේ අසාර්ථක වෙන්න ලොකුම හේතුවක් වෙන්නේ අපේ හිතේ අපි නොදැනුවත්ව තියෙන සෘණාත්මක සංකල්ප. මට බෑ, මට පින නෑ, මම ලිද්ක් කැපුවොත් එකෙන් ගෙම්බෙක්, මටමයි කෙලවෙන්නේ, ඇයි මටම වෙන්නේ වගේ සෘණාත්මක සිතුවිලි නිසා අපි නොහිතන තරම් ලොකු බලපෑමක් අපිට සිද්දවෙනවා. අපි ඇතුලෙම තියෙන දේවල් වලින් අපිව අසාර්ථක වීම වලක්වාගෙන සාර්ථකත්වය ඇතිකරගන්න ගන්න විදියක් අපිට අවශ්‍ය ඕනිම දෙයක් ආකර්ෂණය කරගැනීමට අපේ සිතුවිලි තරංග වලට ඇති දිව්‍යමය බලයක් ගැනයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ.

## ධනාත්මක චින්තනය Positive thinking



අපි හිතන පතන දේවල් මගින් අපිට වෙන බලපෑම අනුව අපි හිතන සිතුවිලි ධනාත්මක හා සෘණාත්මක කියල වර්ග කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ හිත ඉබේම නැඹුරු වෙන්නේ සෘණාත්මක සිතුවිලි පහල කරන්න. තමන්ගේ හිතේ වැඩියෙන් තියෙන්නේ ධනාත්මක සිතුවිලිද සෘණාත්මක සිතුවිලිද කියල අදුරගන්න මේ ප්‍රශ්න ටික තමන්ගෙන්ම අහල බලන්න:

- මම නිතරම ඉන්නේ සතුටින්ද නැත්නම් දුකෙන් තරහෙන්ද ?
- මම නිතරම ඉන්නේ අනුන්ට ස්තුති කරමින්ද බනිමින්ද?
- මම ඉන්නේ අනාගතය ගැන බයෙන්ද විශ්වාසයෙන්ද?
- මට නිතරම හිතෙන්නේ මම වාසනාවන්තයි කියලද අවාසනාවන්තයි කියලද?
- මම වැඩියෙන් කරන්නේ ආශීර්වාද කිරීමද සාප කිරීමද?

මේවට උත්තර සතුට, ස්තුති කිරීම, විශ්වාසය ,වාසනාව හා ආශීර්වාදය නම් හිත ධනාත්මක සිතුවිලි වලින් පිරුණු හිතක්. එත් බහුතරයකට උත්තරය මේවට ප්‍රතිවිරුද්ද

දේවල්.

සෘණාත්මක සිතුවිලි හිතක මුල් බැහැරගෙන තිබුනම ඒවා ක්‍රියාත්මක වෙන්නේ හරියට ඇග ඇතුළේ තියෙන විසක් වගේ. සෘණාත්මක සංකල්ප වලින් අලුතින් නිපදවන්නෙත් සෘණාත්මක සිතුවිලිමයි. සෘණාත්මක සිතුවිලි මගින් හිත හැමවෙලේම පහතට හෙලනවා, තමන් හරිම අවාසනාවන්තයෙක් කියල අහවනවා. මේ වගේ දේවල් විශ්වාස කරගෙන ඉදියම යටි හිත මගින් ඒ විශ්වාස ඇත්ත වෙන විදියටම වැඩ කරනවා, තමන්ගේ ප්‍රශ්නකොට උත්තරයක් හිතෙන් හිතනකොට යටි හිත මගින් ප්‍රශ්නය නොවිසදෙන උත්තරයක්ම ලබා දෙනවා, ජීවිතේ ගැන තීරණ ගනිද්දී ජීවිතේ විනාස වෙන තීරනම යටි හිතෙන් සකස් කරලා දෙනවා, අභියෝගයකට මුණ දෙනකොට එක අසාර්ථක වෙන විදියටම වැඩ කරන්න යටි හිත ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මට වාසනාවක් නෑ කියල හිතන අයට නිතරම අත්දකින්න වෙන්නේ අවාසනාවමයි. මට සල්ලි ඉතුරු කරන්න බෑ කියල හිතනකොට සල්ලි වියදම් වෙන වැඩ කරන්නම අපේ හිත අපිව පොළඹවනවා. මටමයි කෙලවෙන්නේ කියල හිතන් ඉන්න අයට අහක යන ප්‍රශ්නත් ආකර්ෂණය වෙනවා. එහෙම වෙන්නේ එයාලව ප්‍රශ්න වලට යටි හිත මගින් පොළඹවන නිසා.

මීටත් වඩා භයානක තත්වයක් සෘණාත්මක චින්තනය මගින් වෙනවා. ඒක තමයි අපේ හිතෙන් පිටවන චිත්ත තරංග වලින් බාහිර ලෝකේ දේවල් වලට බලපෑම් වීම. අපි විවිද දේවල් හිතනකොට ඒවාට අදාලව මොලයෙන් කිරණ පිටවෙනවා කියල විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් හොයාගෙන තියෙනවා. මේ කිරණ වලින් වෙනත් මිනිස්සුන්ටත් අජීවී වස්තු වලටත් බලපෑම් සිද්ද වෙනවා. මේ කිරණ වල මූලිකම ස්වභාවය වෙන්නේ සිතන දේවල් ආකර්ෂණය කිරීමේ හැකියාව. අපි අවාසනාව ගැන නිතර හිතනකොට මොලයෙන් පිටවෙන කිරණ වලින් බාහිර ලෝකය සකස් කරනවා අපිට අවාසනාවන්ත දේවල්ම අත්දකින්න ලැබෙන විදියට. අපි ලෙඩ රෝග ගැන නිතරම බයෙන් සැකෙන් හිතනකොට අපේ හිතෙන් පිටවෙන කිරණ වලින් අපිට ලෙඩ රෝග වැළඳෙන විෂබීජ ආකර්ෂණය වෙන නැඹුරුතාවක් තියෙනවා. මේ මෑත කාලේදී විද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මකුළුවන්ට කැරපොත්තන්ට බය අයගේ නිදන කාමර වල අනිත් අයගේ කාමර වලට වඩා මකුළුවෝ කැරපොත්තෝ ඉන්නවා කියල. මේ හැම දෙයක්ම වෙන්නේ හිතෙන් පිටවෙන කිරණ වල බලපෑම නිසා.


මේ නිසා අපි විශ්වාස කරන දේවල් හා නිතර නිතර හිතන දේවල් ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් අපි කොහොමද මේ අපේ හිත ඇතුළිනුත් බාහිර ලෝකයෙනුත් අපිට නරකම ආකර්ෂණය කරන සෘණාත්මක චින්තනයෙන් මිදෙන්නේ? මෙතනදී තමා ධනාත්මක චින්තනය ඕනි වෙන්නේ. සෘණාත්මක චින්තනයක් තියෙනකොට ඇත්තටම සෘණාත්මක දේවල්ම වෙන්නේ අපිට ඕනි දේවල් ඇත්තටම ලබාගැනීමේ හැකියාවක් අපේ සිතුවිලි තරංග වල තියෙන නිසා නේද? මෙන්න මේ දේ තමා විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ. අපිට අවශ්‍ය ඕනිම දෙයක් ලබාගැනීමේ, ඕනිම තත්වයකට පත්වීමේ, ඕනිම දෙයක් සිද්ද කරගැනීමේ දිව්‍යමය හැකියාවක් අපේ චිත්ත තරංග වල තියෙනවා. අපේ සිතුවිලි වලට අපිට අවශ්‍ය දේවල් ආකර්ෂණය කර දීමේ හැකියාවක් තියෙනවා. අපි මෙව්වරකල් බාහිර ලෝකේ දෙව්වරුන්ගෙන් අපිට ඕනි දේවල් ඉල්ලා ඉල්ලා ගියාට අපේ හිතේම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා.

කොහොමද මේ දිව්‍යමය හැකියාව පාවිච්චි කරන්නේ? මේ සඳහා කරන්න ඕනි ධනාත්මක චින්තනය පුරුදු කිරීම හා visualisation කිරීම. මුලින්ම සෘණාත්මක දේවල් හිතීම නතර කරන්න. පුරුද්දට වගේ හිතූනොත් ඒවා පෝෂණය කරන්න නොයා වහාම අයිත් කරගන්න. ඒවා එක්ක ගටිමෙනුත් වලකින්න. ඊට අමතරව ධනාත්මක දේවල් නිතර හිතන්න පුරුදුවෙන්න. පහලින් තියෙන දේවල් කොලයක ලියාගෙන හැමදාම උදේ කණ්ණාඩියකින් තමන් දිහා බලාගෙන කියවන්න.

- මම දවසින් දවස දක්ෂ සාර්ථක පුද්ගලයෙක් වෙනවා
- මම දවසින් දවස පෝසත් වෙනවා
- මම දවස පුරාම නිතරම සතුටින් උදොස්ගයෙන් ඉන්නවා
- මට හැම අතින්ම පහසුව සැලසෙනවා
- මට හොඳ මිතුරන් ඇතිවෙනවා, පිරිස ඇතිවෙනවා
- මට හැම අතින්ම හොඳ වෙනවා
- මට හැම අතින්ම හරියනවා
- මම හරිම වාසනාවන්ත දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙක්
- මට තියෙන්නේ හරිම ශක්තිමත් නිරෝගී ශරීරයක්
- මට සෞභාග්‍ය උදාවෙනවා
- වාසනාව උදාවෙනවා
- මිල මුදල් සැප සම්පත් මා වෙත ගලාගෙන එනවා

හැමදාම computer laptop භාවිතා කරන කෙනෙක්නම්

මේ දේවල් සහිත wallpaper එකක් හෝ කීපයක් හදාගෙන දාගෙන තියාගෙන හැමදාම කියවන්න.



මේ දේවල් නිතර හිතීමෙන් හිතට ඕනි හයිස ලැබෙනවා. ලංකාවේ ගොඩක් පන්සල් වල බෝධිපුජා වලට එන අයගේ මුණ දැක්කම තේරෙනවා ලංකාවේ ගොඩක් ඉන්නේ ආත්ම විශ්වාසයක් නැති ධනාත්මක චින්තනයක් නැති හරිම දුර්වල හිත් තියෙන අය. මේ වගේ ධනාත්මක ප්‍රකාශ හැමදාම උදේ හවස තමන්ටම කීමෙන් ආත්ම විශ්වාසය හොඳට වර්ධනය වෙනවා. පාඨව සාංකාව වගේ දේවල් නැතිවෙලා යනවා. හිතේ උද්යෝගීමත් බව ඇතිවෙනවා. ඊට අමතරව මේවා හිතනකොට හිතීන් පිටවන කිරණ මගින් ඇත්තටම ජීවිතය සාර්ථක වෙන දේවල් ආකර්ෂණය වෙනවා. මේක කරන එක දවසක් දෙකක් ගියාම අමතක වෙනවා. ඒ නිසා උදේ ඇහැරුණු ගමන් පෙනෙන තැනක මේව ලියපු කොලය හොඳට පෙනෙන විදියට තියන්න. මේවා කියවනකොට හොඳට තමන්ට ඇහෙන්න කියවන්න. ඒ වගේම ඔහේ කියවන්නේ නැතිව තේරුම් හොඳට මතක් කරගෙන කියවන්න. මේ දේවල් ටිකම කියවන්න ඕනි නෑ තමන්ට හොඳයි කියල හිතෙන ධනාත්මක ප්‍රකාශ ලිස්ට් එකක් හදාගන්න. අනාගතය ගැන වාක්‍ය වගේම අනිවාර්යෙන් වර්තමානය ගැනත් ධනාත්මක ප්‍රකාශ ඇතුලත් වාක්‍ය අඩංගු කරගන්න. මේ දේවල් කියවනකොට මේවට විරුද්ද දේවල් හිතූනොත් ඒවා එක්ක ගැටෙන්න යන්නෙපා. නිකන්ම අතැරලා දාන්න.

මේ දේවල් හැමදාම උදේ හවස හිතනවට අමතරව ධනාත්මක පුරුදුත් ඇතිකරගන්න. අනුන්ගේ , ආණ්ඩුවේ, පවුලේ වැරදි කියා කියා විවේචනය කිරීම නවත්තන්න. තමන්ට හොඳක් කරලා තියෙන අයගේ හොඳ ගැනම කතා කරන්න. නිතරම තමන්ට උදවු කරපු අයට ස්තූති කරන්න. අනුන්ට වෛර කිරීම නවත්තන්න. පසුතැවීම් නවත්තගන්න. අනුන්ගේ දේවල් වලට ඉරිසියා කිරීම නවත්තන්න . අනුන්ගේ සැප දැකල සතුටු වෙන්න. සාර්ථක මිනිස්සු දිහා බලල එයාලගේ ජීවිත කතා කියවල සතුටු වෙන්න. "මේ වගේ උන්ටත් හරියනවනේ "වගේ දේවල් හිතීමෙන් වලකින්න. අනුන්ට ඇස්වහ කටවහ කිරීමෙන් වලකින්න. අනුන්ගේ සම්පතක් දැක්කම හරිම හොඳ ජීවිතයක් තව තව මේ වගේ දේවල් ලැබෙන්න කියල හිතන්න. පුළුවන් තරම් අනුන්ට වචන වලිනු ආශිර්වාද කරන්න. වචන වලින් ආශිර්වාද කරන්න බැරි වෙලාවට හිතීන් ආශිර්වාද කරන්න . අනුන්ගේ දියුණුවට අකුල් හෙලීමෙන් වලකින්න, පුළුවන්තරම් තවත් අයට දියුණු වෙන්න උඩට එන්න උදවු කරන්න

ආකර්ෂණ නීතිය Law of attraction



ධනාත්මක චින්තනය ගැන කියද්දී **visualization** කියල දෙයක් මම සඳහන් කළා. මම කලින් සඳහන් කළා අපේ හිතින් පිටවන කිරණ වලට අපිට ඕනි දේවල් ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා කියල. මේ හැකියාව භාවිත කරලා අපිට අවශ්‍ය දෙයක් ලබාගන්න ක්‍රමවේදයක් තියෙනවා. එක තමයි අපිට අවශ්‍ය දේ වෙලා තියෙනවා කියල සිතීන් දකිමින් සිතීන් අත්විදීම. මේක තමයි **visualisation** කියන්නේ. මේකත් ටිකක් භාවනාවක් වගේ දෙයක්. අපි අපිට අවශ්‍ය දේ අපිට ලැබීම තියෙනවා , අපි ඒක භාවිතා කරනවා සිතීන් දකිනකොට සිතෙන් පිටවෙන කිරණ මගින් අපි හිතීන් මවාගන්න දේ ඇත්තටම සිද්ද වීමට අවශ්‍ය දේවල් බාහිර ලෝකයේ සිද්ද කරනවා. ඒ මගින් ඇත්තටම අපිට අවශ්‍ය දේ ලැබෙනවා. **visualisation** කරද්දී සැලකිලිමත් වෙන්න ඕනි මූලිකම කාරණය තමයි **visualisation** කරන්න ඕනි අනාගතේ වෙනවා කියල දැකල නෙවෙයි වර්තමානයේ වෙලා තියෙනවා කියල හිතීන් දකිමිනුයි. උදාහරණයක් විදියට අපිට ෆෝන් එකක් ඕනිනම් හිතීන් දකින්න ඕනි අපිට අවශ්‍ය ෆෝන් එක අපිට ලැබීම තියෙනවා, එකෙන් කෝල් කරනවා, ඉන්ටනෙට් යනවා, ඒකට ඇප්ස් ඩවින්ලෝඩ් කරනවා, වාර්ග් කරනවා, සින්දු අහනවා වගේ දේවල්. අපිට ලක්ෂපතියෙක් වෙන්න ඕනිනම් හිතීන් දකින්න ඕනි දැනටමත් ලක්ෂපතියෙක් වෙලා ඉන්නවා, පෝසත් ගෙදරක ජීවත් වෙනවා, පෝසත් වාහනයක යනවා, ලක්ෂපතියෙක් විදියට ඇදුම් අදිනවා කනවා බොනවා වගේ දේවල්. මේකෙදි කරන්නේ යටි හිතට පිලිගන්නවනවා අපිට අවශ්‍ය දේ වෙලා තියෙනවා කියලා. එතකොට යටි හිත එක ඇත්තක් කරලා දෙනවා. මොකද යටි හිතට හැකියාව තියෙනවා හිතීන් කිරණ පිටකරල අවශ්‍ය දේවල් සිද්ද කරන්න. **visualisation** කරද්දී නිකන්ම හිතනවාට වඩා පුළුවන්තරම් විදිමින් , **feel** කරමින් සිතීන් මවාගන්න උත්සහ කරන්න.



මේක තමයි ආකර්ෂණ නීතිය මගින් තමන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න භාවිතා කරන්නේ. දවසකට විනාඩි 15ක් 30ක් විතර භාවනා කරනවා වගේ තමන්ගේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා හිතීන් දකිමින් ඒක අත්විදීමයි මේකෙදි කරන්නේ. මීට අමතරව තමන්ට වෙන්න අවශ්‍ය දේ වෙලා තියෙනවා වගේ ධනාත්මක වාක්‍යක් විදියට ලියාගෙන හැමදාම කියවීමත් එක උපක්‍රමයක්. ඒ වගේම තමන්ට අවශ්‍ය දේ වෙලා තියෙනවා කියල වාක්‍යක් හදාගෙන තමන් නිතරම දකින තැනක පෙනෙන නොපෙනෙන තරම් පොඩියට ලියල තියන එකත් තවත් උපක්‍රමයක්. අපිට පැහැදිලිව පෙනෙන දේවල් යන්නේ උඩුහිතට. අපිට එකපාරට


නොපෙනෙන හැංගිලා වගේ තියෙන දේවල් යන්නේ යටි හිතට. යටි හිතට දෙයක් ඇතුල් කරන්න නම් කරන්න ඕනි ඒ දේ උඩු හිතට එකපාරට නොයන විදියට ඇතුල් කිරීම. ඇස් වලට කියවගන්න බැරි තරම් පොඩියට ලිවීමෙන් ඒක කරගන්න පුළුවන්. ඒ වගේම වචන භාවිතා කරන්නේ නැතුව විවිද රූප සටහන් හෝ සංකේත භාවිත කරලා ලියන්න පුළුවන්නම් වැඩිය හොඳයි. සංකේතාත්මක දේවලුන් යටි හිතට යන්න වැඩි නැඹුරුවක් තියෙනවා.

ආකර්ෂණ නීතිය ගැන වැඩිපුර දැනගන්න මේ **Video** එක බලන්න. ආකර්ෂණ නීතිය ගැන කරපු හොඳම වීඩියෝ එකක් මේක. හැබැයි මේකේ තියෙන හැමදේම ඒ විදියට වෙනවා කියල හිතන්නනම් එපා. එහෙම වෙන්නේ නෑ. මම මේ දේවල් අවුරුදු 7ක් විතර උත්සහ කරලා බලල හොඳට විශ්වසෙනුයි කියන්නේ.

**visualisation** කිරීමේදී හිත එක්තැන් වෙලා තියෙන තරමට තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට වීමේ සම්භාවිතාව වැඩි. එක නිකම් ධ්‍යාන තියෙන කෙනෙක් අධිෂ්ඨාන කරලා ඉර්ධි දක්වනවා වගේ වැඩක්. සාමාන්‍ය හිතකින් කරන්න බැරි දේ එක්තැන් වුනු හිතක සිතුවිල්ලකින් වෙනවා. ටිබෙට් භාවනා කිපයක්ම තියෙනවා මේ විදියට හිත එක්තැන් කරලා **visualisation** කරන ඒවා. ඒ නිසා **visualisation** කරන්න කලින් හොඳට හිත එක්තැන් කරන්න භාවනාවක් මගින්.

ආකර්ශන නීතිය අනුව **visualisation** කලාට තමන්ට ඕනි හැමදේම වෙනවා, හැමදේම ලැබෙනවා කියල හීන ලෝකෙක ආන්ටසි ලෝකෙක ජීවත් වෙන්නෙපා. එහෙම ඉබේම හැමදේම ලැබෙන්නේ නෑ. සමහර දේවල් ලැබෙනවා .සමහර දේවල් ලැබෙන්නේ නෑ. තමන්ට අවශ්‍ය දේ හෝ තත්වය ලබාගන්න ක්‍රියාත්මක වෙන තරමට ඒක ලැබෙන්න තියෙන ඉඩ වැඩිවෙනවා. ඒ නිසා **visualisation** විතරක් කර කර ඉන්නෙපා . මේක වැඩියෙන්ම **practicle** වෙන්නේ තමන්ට අවශ්‍ය දෙයක් ලබාගන්නවාට වඩා තමන්ට අවශ්‍ය තත්වයකට පත්වෙනවා කියන දේටයි.

ඒ වගේම තමයි අපේ ජීවිතේ හැමදේම තීරණේ වෙන්නේ අපේ සිතුවිලි මත නෙවෙයි. කර්මයේ බලපෑම, ග්‍රහයන්ගේ බලපෑම , වෙනත් අයගේ සිතුවිලි වල බලපෑම, දෙවියන් හා අමනුශ්‍යන්ගේ බලපෑම් වගේ බාහිර බලපෑම් තියෙනවා. ඒ නිසා තමයි **visualisation** කරන හැමදේම ඒ විදියටම අපිට ලැබෙන්නේ නැත්තේ. ධනාත්මක චින්තනය හා ආකර්ෂණය නීතිය මගින් සියලුම දේවල් කරගන්න පුළුවන් මට වෙන කිසිම දේක පිහිටක් අවශ්‍ය නෑ කියල මුලාවක හීන ලෝකෙක ජීවත් වෙන්නෙපා. බුදුන් වැදීම, බෝධි පුජා ආදිය කිරීම, දෙවියන් ඇදහීම, නක්ෂත්‍රානුකූල දේවල් කිරීම වගේ දේවලුන් අවශ්‍ය වෙලාවන් වලදී කරන්න.



**Speak 5 lines to **YOURSELF** Every Morning**

1. I am the Best
2. I can do it.
3. God is always with me.
4. I am a winner.
5. Today is my day.

-Dr A.P.J. Abdul Kalam

මම මේ පොස්ට් එක ලියන්න හිතුවේ ලගදී ෆේස්බුක් එකේ ඡෙය උන අබ්දුල් කලාම්ගේ ධනාත්මක වාක්‍ය ලිස්ට් එකක් තියෙන මේ ෆොටෝ එක දැකලා. ලෝකේ සාර්ථක උන ගොඩක් අය මේ ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නීතිය භාවිතා කරපු අය. ලෝකයේ ප්‍රසිද්ධ බොහෝ දෙනෙක්ගේ , සාර්ථක කෝටිපති බොහෝ දෙනෙක්ගේ සාර්ථකත්වයේ රහස් වලින් එකක් තමයි මේ ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නීතිය. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ දේවල් භාවිතා කරලා තියෙනවා. හැබැයි එයාල මේක විතරක් කර කර හිටපු අය නෙවෙයි මේවට වඩා සිය දහස් ගුණයකින් තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කිරීම නිසයි එයාල සාර්ථක උනේ. ඒ නිසා ජීවිතය සාර්ථක කරගන්න **positive thinking** හා **law of attraction** යොදාගන්න ගමන් කැප කිරීම් කරලා මහන්සි වෙලා වැඩ කරන්නත් පුරුදු වෙන්න.